


1

1.7 විදේශාංශ රැස් කටයුතු

නමැස්මේ විනිමය අනුපාතිකයක් යටතේ වන විනිමය අනුපාතික ප්‍රවණතා


පසුගිය වසර දෙක තුළ දී වාර්තා වූ ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණය වීම, සීමිත විදේශ විනිමය ගෙවීම් මධ්‍යයේ වාර්තා වූ විදේශීය ජංගම ගිණුමේ අතිරික්තය මගින් පිළිබිඹු වන වැඩි දියුණු වූ ආර්ථික මූලිකාංගවල ඒකාබද්ධ ප්‍රතිඵලයකි. මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වී වාර්තාගත මට්ටමක විදේශ විනිමය ප්‍රමාණයක් මිල දී නොගත්තේ නම් මෙම අතිප්‍රමාණය වීම වඩාත් තීව්‍ර වීමට ඉඩ තිබුණි. මුදලේ අගය අතිප්‍රමාණය වීමක් යනු මනා ආර්ථික ක්‍රියාකාරීත්වයක පිළිබිඹුවක් බවට ඇති පොදු මතය මිත්‍යාවකි. යම් මුදලක් අවප්‍රමාණය වීම මෙන්ම අතිප්‍රමාණය වීමෙහි ද වියට ම ආවේණික වූ වාසි මෙන්ම අවාසි ද ඇති අතර, දිගින් දිගටම අතිප්‍රමාණය වීම රටෙහි විදේශීය තරගකාරීත්වයට අහිතකර විය හැක. වීම නිසා, මහ බැංකු පනතෙන් නියම කර ඇති නමැස්මේ විනිමය අනුපාතික ක්‍රමය යටතේ, විනිමය අනුපාතිකයේ හැසිරීම බොහෝ දුරට විදේශ විනිමය වෙළඳපොළෙහි ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන් මත තීරණය වේ. ආර්ථිකයේ මූලිකාංග මගින් ව්‍යවස්ථාපිත ප්‍රවණතා මෙහෙයවන්නේ නම් මිස, මෙම ක්‍රමවේදය යටතේ විනිමය අනුපාතිකය අඛණ්ඩව අවප්‍රමාණය වීම හෝ අතිප්‍රමාණය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව අඩුය.

විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම / අවප්‍රමාණය වීම



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත්වීම



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව